



ඉරි ඇදී පදය කුමන ව්‍යාකරණ වර්ගයට අයත් දැයි තෝරා යටින් ඉරක් අදින්න.

06. කාමරේ ඇති ලට්ට ලොට්ට අයින් කරන ලෙස අම්මා මට කීවාය.

- i. පුස්තාව පිරුළු
- ii. රුඬු
- iii. ආප්තෝපදේශ
- iv. යුගල පද

07. නංගී මල් කඩමින් සින්දුවක් මිමිණුවාය.

- i. පූර්ව ක්‍රියා
- ii. අවසාන ක්‍රියා
- iii. මිශ්‍ර ක්‍රියා
- iv. විධි ක්‍රියා

08. මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පිළිතුර තෝරන්න.

- i. කෙට්ටු - කෘශ, වැහැරුණු, කෙසඟ
- ii. ආරංචිය - පුවත, ප්‍රවෘත්තිය, තොරතුර
- iii. සුරා - මත්පැන්, මධු, මධ්‍යසාර
- iv. වතුර - ජලය, උදක, සිසි

09. ශිෂ්‍යයන් යන පදය,

- i. නිපාත පදයකි
- ii. උක්ත පදයකි
- iii. කෘදන්ත පදයකි
- iv. අනුක්ත පදයකි

ප්‍රශ්න අංක 10 සිට 12 දක්වා ප්‍රශ්න වලට හිස්තැනට වඩාත් සුදුසු පදය තෝරන්න.

10. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා සතර සමනොළ කඳු මුදුනෙන් \_\_\_\_\_

- i. ඇරඹෙති.
- ii. ඇරඹෙයි.
- iii. ඇරඹෙනු ලැබෙයි.
- iv. ඇරඹෙනු ලබති.

11. අරිසෙන් අනුබුදු මහතා බොහෝ ගීත රචනා \_\_\_\_\_

- i. කළාය.
- ii. කළහ.
- iii. කළේය.
- iv. කරන ලදී.

12. මාර්ටින් වික්‍රමසිංහයෝ බොහෝ පොත් රචනා \_\_\_\_\_

- i. කරන ලදී.
- ii. කළේය.
- iii. කළහ.
- iv. කළාය.

13. අක්‍ෂර වින්‍යාසය වැරදි ලෙස යෙදී ඇති පදය තෝරන්න.
- සජ්ඣායනාව
  - ප්‍රවිෂ්ඨ වීම
  - බහුශ්‍රැතභාවය
  - ක්ෂේත්‍රය
14. අර්ථ රහිත යුගල පදයක් ඇතුළත් නොවන වරණය තෝරන්න.
- සරස් බරස්, ලවක් දෙවක්, ඉඩම් කඩම්
  - අනං මනං, ලට්ට ලොට්ට, අන්දන් කුන්දන්
  - දනී පනී, කසු කුසු, ඊස් මීස්
  - ලට පට, වං හුං, තක්කු මුක්කු
15. උපමාවක් සහිත පද්‍ය පාඨය තෝරන්න.
- පුන්සඳ පායයි පෝද අහසේ
  - රට වට මුහුදයි - පිස එන සුළඟයි
  - දිලිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට
  - ජාතික රණ දෙරණ මතේ - නැටී වැටී මළ මොහොතේ

**පහත පිරුළු වලට වඩාත් සමීප අර්ථය දෙන පිළිතුර තෝරන්න.**

16. දැලි පිහියෙන් කිරි කන්නා සේ.
- කැපෙනවාට බියෙනි
  - දුරින් සිටිමිනි
  - ඉතා පරෙස්සමෙන්
  - අවදනම් විරහිතව
17. පහත සඳහන් කවියේ ඇතුළත් විධි ක්‍රියාව වන්නේ,  
 නොමිහිරිද මේ වෙණ  
 ඇසුහුද මෙයින් වැඩි වෙණ  
 නැතහොත් නැත හුවණ  
 කියව නොසතුටු වන්ට කාරණ
- නොමිහිරිද
  - ඇසුහුද
  - කියව
  - නොසතුටු වන්ට
18. විරුද්ධාර්ථවත් පද යුගලයක් නොවන්නේ
- අභ්‍යන්තර - භාහිර
  - උතුර - දකුණ
  - බාහු - හස්ත
  - ආත්ම - අනාත්ම
19. "ව" යනු දන්තෝෂ්ඨඵ අක්‍ෂරයකි.
- තොල්වලින් හට ගන්නා
  - දත්වලින් හටගන්නා
  - තල්ලෙන් හටගන්නා
  - මුදුනෙන් හටගන්නා

20. මිශ්‍ර සිංහල හෝඩියේ අකුරු ගණන.

- i. 30 කි.
- ii. 32 කි.
- iii. 42 කි.
- iv. 54 කි.

---

## II කොටස

1. පහත සඳහන් සැකිල්ල ප්‍රයෝජනයට ගෙන ආරාධනා පත්‍රයක් සකස් කරන්න.

ස්ථානය - කුඩා කුසුම් විදුලය  
කාරණය - බුදු මැදුරට මුල් ගල් තැබීම  
දිනය හා වෙලාව - 2020 - 06 - 04  
ආරාධිත අමුත්තා - කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ  
සංවිධානය - ආදී ශිෂ්‍ය සංගමය

2. පහත දැක්වෙන මාතෘකා අතරින් එකක් පිළිබඳව වචන 200 කට නො අඩු රචනාවක් ලියන්න.

- a. ජනකතා හා ජනකවී මගින් අපට දෙන ආදර්ශ.
- b. බෝවන රෝග වලින් වැළකී සිටීම.
- c. සියරට දේ සිරිසැප දේ.
- d. ගෙවතු වගාවේ වැදගත් කම.